

සියලු ම හිමිකම් ඇවිරිණි / All Rights Reserved



වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP  
 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP  
 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP  
 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP  
 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP  
 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP

## වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP

තෙවන වාර පරීක්ෂණය - 12 ශ්‍රේණිය - 2024  
 Third Term Test - Grade 12 - 2024

විභාග අංකය: .....

### ගිණුම්කරණය - II

කාලය පැය 03 යි

(අමතර කියවීම් කාලය විනාඩි 10 යි)

උපදෙස්:-

- පළමුවන ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.
- සෑම ප්‍රශ්නයකට ම පිළිතුරු ලිවීම අලුත් කඩදාසියකින් ආරම්භ කරන්න .
- අදාළ පෙරවැඩ පිළිතුරු පත්‍රය සමග අමුණන්න..

01. ආසිරි හා බිම්සර පවත්වාගෙන ගිය හවුල් ව්‍යාපාරයේ 2024/03/31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුම පහත දැක්වේ.

|                                  |        | හර (රු'000) | බැර (රු'000) |
|----------------------------------|--------|-------------|--------------|
| ප්‍රාග්ධන ගිණුම                  | ආසිරි  |             | 3 000        |
|                                  | බිම්සර |             | 2 500        |
| ජංගම ගිණුම්                      | ආසිරි  |             | 500          |
|                                  | බිම්සර |             | 400          |
| විකුණුම්                         |        |             | 5 700        |
| ණය ගිණුම (2023/04/01) ආසිරි      |        |             | 1 000        |
| වෙළඳ ගෙවිය යුතු දෑ               |        |             | 800          |
| ආපසු යැවුම්                      |        |             | 200          |
| ලැබූ ගොඩනැගිලි කුලී              |        |             | 150          |
| ලද වට්ටම්                        |        |             | 100          |
| වාරුක ප්‍රාග්ධනය ලෙස යෙදූ වත්කම් |        |             | 2 000        |
| නිම් භාණ්ඩ ගැණුම්                | 2 400  |             |              |
| නිම් තොගය (2023/04/01)           | 200    |             |              |
| වෙළෙඳ ලැබිය යුතු දෑ              | 1 080  |             |              |
| ආපසු එවුම්                       | 200    |             |              |
| නිෂ්පාදන පිරිවැය                 | 1 200  |             |              |
| බෙදා හැරීමේ පිරිවැය              | 390    |             |              |
| පරිපාලන වියදම                    | 1 100  |             |              |
| අමුද්‍රව්‍ය තොගය (2024/03/31)    | 100    |             |              |
| නොනිම් තොගය (2024/03/31)         | 150    |             |              |
| ගෙවූ ණය පොලී                     | 50     |             |              |
| මුදල් හා මුදල් සමාන දෑ           | 1 400  |             |              |
| ගැනිලි                           | ආසිරි  | 300         |              |
|                                  | බිම්සර | 200         |              |
| ගෙවූ ප්‍රාග්ධන පොලී              | ආසිරි  | 150         |              |
|                                  | බිම්සර | 100         |              |
| දේපළ පිරියන උපකරණ                | 7 330  |             |              |
|                                  |        | 16 350      | 16 350       |

## අතිරේක තොරතුරු :-

- මූල්‍ය ප්‍රකාශය පිළියෙල කිරීමට පෙර පහත තොරතුරු සැලකිල්ලට ගත යුතුයි.
- i. 2024/03/31 දිනට ඉතිරි නිමි තොග වල පිරිවැය රු. 500 000 කි.
- ii. නිෂ්පාදන පිරිවැය ගණනය කිරීමේදී පිරිවැය රු. 100 000 ක අමුද්‍රව්‍ය තොග හානිය සැලකිල්ලට ගෙන නැත. 2024/03/31 දින අමුද්‍රව්‍ය තොග භෞතික පදනමට අගය කර ඇත.
- iii. පරිපාලන වියදම් තුළ ආසිරි හා බිම්සරට පිළිවෙලින් රු. 120 000 ක් හා රු. 80 000 ලෙස ගෙවූ හවුල් වේතන අන්තර්ගත වේ.
- iv. උපවිත ප්‍රචාරණ වියදම් රු. 150 000 ක් වන අතර ඉදිරියට ගෙවූ රක්ෂණ ගාස්තු රු. 100 000 කි.
- v. වෙළෙඳ ලැබිය යුතු දෑ වලින් රු. 80 000 ක් හානිකරන අලාභ ලෙස ඇස්තමේන්තු කර කපාහැරීමට තීරණය වී ඇත.
- vi. 2024/03/31 දින වාරුක නව හවුල්කරුවෙකු ලෙස ව්‍යාපාරයට පැමිණි අතර ඔහු මුදල් රු. 800 000 හා රු. 1200 000 ක මෝටර් රථයක් ව්‍යාපාරයට රැගෙන එන ලදී. එය ශේෂ පිරික්සුමේ වාරුක යෙදූ චක්කම් ලෙස දක්වා ඇත. වාරුක බැඳෙන දින ව්‍යාපාරයේ කීර්තිනාමය රු. 1000 000 කට තක්සේරු කළ අතර එය ප්‍රාග්ධන ගිණුමේ ගැලපීමට තීරණය විය.
- vii. පැරණි හවුල් ගිවිසුම
  - 1) ලාභ අලාභ ආසිරි හා බිම්සර 3:2 අනුපාතයට බෙදා ගැනීම.
  - 2) මාසිකව ආසිරි හා බිම්සරට රු. 20 000 ක් බැගින් ගෙවීම.
  - 3) ආරම්භක ප්‍රාග්ධන ගිණුම් ශේෂ මත 10% ක පොලී ගෙවීම.
  - 4) හවුල් කරුවන් ව්‍යාපාරයට සපයන ණය සඳහා වාර්ෂිකව 10% ක් පොලී ගෙවීම.

නව හවුල් ගිවිසුම (වාරුක බඳවා ගැනීමෙන් පසුව)

  - 1) ලාභ අලාභ පිළිවෙලින් ආසිරි බිම්සර හා වාරුක අතර 5:3:2 අනුපාතයට බෙදාගැනීම.
  - 2) අනෙකුත් හවුල් ගිවිසුමේ කොන්දේසි ඒ ආකාරයටම පවත්වා ගැනීම.
- viii. ව්‍යාපාර ගොඩනැගිලි කුලියට දීමෙන් ලැබිය යුතු වාර්ෂික කුලිය රු. 300 000 කි. ශේෂ පිරික්සුමේ ලද කුලී දක්වා ඇත.

## අවශ්‍ය වන්නේ,

- (1) 2024 / 03 / 31 දිනෙන් අවසන් වසර සඳහා ආදායම් ප්‍රකාශනය (ලාභ විසර්ජනයද ඇතුළුව). (ලකුණු 20)
- (2) හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් (ලකුණු 09)
- (3) හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් (ලකුණු 05)
- (4) 2024/03/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පහත ශේෂයන්,  
 තොගය, වෙළෙඳ ලැබිය යුතු දෑ, මුළු හිමිකම (ලකුණු 06)  
 (මුළු ලකුණු 40)

02. වමරි වෙළඳ ව්‍යාපාරයේ 2024 ජුනි මාසයේ සිදුවූ ගනුදෙනු සාරාංශය පහතින් දක්වේ. (VAT ලියාපදිංචි සමාගම VAT 18% කි)

i) 2024/06/01 දිනට ණයගැති හා ණයහිමි ශේෂයන්,

| ණයගැතියෝ     | (රු.000) | ණය හිමියෝ | (රු.000) |
|--------------|----------|-----------|----------|
| හර්ෂනා       | 100      | මනිෂ      | 80       |
| සදීපා        | 200      | කුසල්     | 120      |
| විශ්මි (බැර) | 50       | සදීර (හර) | 20       |

ii) ණයගැතියන් හා කළ ගනුදෙනු (මූලික සටහන් පොත්වලින් උපුටා ගත්)

| ණයගැතියෝ | VAT රහිත විකුණුම් | VAT රහිත ආපසු එවුම් | දුන් වට්ටම් | ලද මුදල්     | බොල් ණය    |
|----------|-------------------|---------------------|-------------|--------------|------------|
| හර්ෂනා   | 2 000             | 200                 | 150         | 1 350        | 100        |
| සදීපා    | 2 500             | 250                 | 180         | 1 625        |            |
| විශ්මි   | 3 000             | 300                 | 200         | 1 800        | 200        |
| එකතුව    | <u>7 500</u>      | <u>750</u>          | <u>530</u>  | <u>4 770</u> | <u>300</u> |

iii) ණය හිමියන් හා කළ ගනුදෙනු (මූලික සටහන් පොත් වලින් උපුටා ගත්)

| ණය හිමියෝ | VAT රහිත විකුණුම් | VAT රහිත ආපසු එවුම් | ලද වට්ටම්  | ගෙවූ මුදල්   | ප්‍රමාද පොලී |
|-----------|-------------------|---------------------|------------|--------------|--------------|
| මනිෂ      | 1 000             | 100                 | 50         | 450          | 80           |
| කුසල්     | 1 500             | 200                 | 100        | 900          |              |
| සදීර      | 1 800             | 300                 | 120        | 1 080        | 100          |
| එකතුව     | <u>4 300</u>      | <u>600</u>          | <u>270</u> | <u>2 430</u> | <u>180</u>   |

iv) 2024 ජුනි මාසයේ ආරම්භයේ ණයගැති හා ණයහිමි උප ලෙජර් වල ශේෂ එකතුව ණයගැති පාලන ගිණුමේ හා ණයහිමි පාලන ගිණුම්වල ශේෂයන්ට සමාන විය. කෙසේ උවද 2024 ජුනි 30 දිනට මෙම ශේෂයන් එකිනෙකට සමාන නොවීය, එයට බලපෑ හේතූන් පහතින් දක්වා ඇත.

(අ) විශ්මිට ණයට විකුණුම්, විකුණුම් ජ'නලයේ වාර්තා කර නැත. කෙසේ වුවද විශ්මිගේ ගිණුම නිවැරදිව පිළියෙල කර ඇත.

(ආ) 2024 ජුනි මාසයේ දුන් වට්ටම් තීරුව එකතුව ලෙස මුදල් ලැබීම් ජ'නලයේ දක්වා ඇත්තේ රු. 350 000 ක් ලෙසයි, මෙම අගය පොදු ලෙජරය තුළ වාර්තා කර ඇත.

(ඇ) බොල් ණය පිළිබඳව පොදු ජ'නලයේ සටහන් දක්වා නැත. ණයගැති උප ලෙජරය තුළ නිවැරදිව වාර්තා වී ඇත.

(ඉ) 2024 ජුනි මාසයේ මුලු ණයට ගැණුම් පොදු ලෙජරයට පිටපත් කර ඇත්තේ රු. 3400 000 ක් ලෙසය. (VAT නිවැරදිව වාර්තා කර ඇත.)

(ඊ) ණයහිමියන් විසින් අය කළ ප්‍රමාද පොලී පොදු ලෙජරය තුළ ණයහිමිපාලන ගිණුමට හර කර ඇත. මෙහි බැර සටහන නිවැරදිව වාර්තා කර ඇත.

අවශ්‍ය වන්නේ,

- (1) පොදු ලෙජරය තුළ වැරදි නිවැරදි කිරීමට පෙර ණයගැති පාලන ගිණුම හා ණයහිමි පාලන ගිණුම (දැනට පිළියෙල කර ඇති) (ලකුණු 20)
- (2) සංශෝධිත ණයගැති පාලන ගිණුම හා ණයහිමි පාලන ගිණුම. (ලකුණු 10)
- (3) ඉහතින් දක්වෙන වැරදි, නිවැරදි කිරීමේ ජ'නල් සටහන්. (ලකුණු 10)

03. වත්සක 2024/04/01 දින ජංගම ගිණුමක් ආරම්භ කරමින්, ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. අප්‍රේල් මාසය තුළ සිදුවූ ගනුදෙනුවල සාරාංශය පහතින් දැක්වේ. වත්සක මෙම ව්‍යාපාරය කුලියට ගත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබයි. වසරක කුලිය එකවර ගෙවිය යුතුය.

(රු. 000)

| දිනය | වත්කම් = |              |      |               |                    |       | වගකීම්   |                    |                     |            | + හිමිකම් |
|------|----------|--------------|------|---------------|--------------------|-------|----------|--------------------|---------------------|------------|-----------|
|      | මෝටර් රථ | ලී බඩු උපකරණ | තොගය | ඉදිරියට ගෙවීම | වෙළඳ ලැබිය යුතු දෑ | මුදල් | බැංකු ණය | වෙළඳ ගෙවිය යුතු දෑ | වෙනත් ගෙවිය යුතු දෑ | අත්තිකාරම් |           |
| 4/1  | +6000    | +600         |      |               |                    | +1400 |          |                    |                     |            | +8000     |
| 4/2  |          |              | +800 |               |                    | -200  |          | +600               |                     |            |           |
| 4/3  |          |              |      | +220          |                    | -240  |          |                    |                     |            | -20       |
| 4/5  |          |              | -300 |               |                    | +500  |          |                    |                     |            | +200      |
| 4/8  |          |              | -30  |               |                    | -20   |          |                    |                     |            | -50       |
| 4/12 |          |              |      |               |                    | -360  |          | -400               |                     |            | +40       |
| 4/15 |          |              | -200 |               | +350               |       |          |                    |                     |            | +150      |
| 4/15 |          |              |      |               |                    | +500  | +500     |                    |                     |            |           |
| 4/18 |          |              | +20  |               | -35                |       |          |                    |                     |            | -15       |
| 4/20 |          |              |      |               | -50                |       |          | -40                |                     |            | -10       |
| 4/22 |          |              |      |               | -10                |       |          |                    |                     |            | -10       |
| 4/24 |          |              |      |               |                    | -100  |          |                    | +20                 |            | -120      |
| 4/25 |          |              |      |               |                    | +150  |          |                    |                     | +150       |           |
| 4/28 |          |              |      |               | -150               | +150  |          |                    |                     |            |           |
| 4/30 | -60      | -6           |      |               |                    |       |          |                    |                     |            | -66       |
| 4/30 |          |              |      |               |                    | -60   | -50      |                    |                     |            | -10       |
| ශේෂය |          |              |      |               |                    |       |          |                    |                     |            |           |

අතිරේක තොරතුරු :-

- අප්‍රේල් 18 දින ගනුදෙනු ලාභයට බලපෑමක් නැති අතර අනෙකුත් හිමිකම් වෙනස් වීමට බලපෑ සෑම ගනුදෙනුවක්ම ලාභයට / අලභයට බලපායි.
- 2024 අප්‍රේල් මාසයේ බැංකුව සමඟ කළ ගනුදෙනු ඇතුළත්කර බැංකු ගිණුම් විස්තරය 2024/5/5 දින ලැබිණි. එයට අනුව බැංකුව රු. 5 000 ක ගාස්තුවක් අයකර ඇත. එසේම 4/25 දින තැන්පත් කළ රු. 150 000 ක චෙක්පත්‍රය උපලබ්ධි වී නැත. 4/30 දින ගෙවූ බැංකු ණය වාරිකය බැංකුව තුළ වාරිතාවී නැත.

අවශ්‍ය වන්නේ,

- (1) ඉහත සමීකරණයේ එක් එක් දිනවලදී සිදුවීමට ඉඩ ඇතැයි ඔබ සිතන ගනුදෙනුව හෝ සිද්ධිය විස්තර කරන්න. (ල. 28)
- (2) ආදායම් ප්‍රකාශනයක් පිළියෙල කර 2024 අප්‍රේල් මාසය සඳහා ලාභය හෝ අලාභය සොයන්න. (ල. 08)
- (3) 2024/4/30 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කරන්න. (ල. 04)

04. “එක්සත් ක්‍රීඩා සමාජයේ” 2023/12/13 න් අවසන් වසරට අදාළ තොරතුරු පහතින් දැක්වේ.

- (i) 2023/1/1 දිනට පැවති වත්කම්, හිමිකම් හා වගකීම්.

රු.000

|                        |     |
|------------------------|-----|
| කාර්යාල උපකරණ          | 480 |
| හිඟ සාමාජික මුදල්      | 42  |
| මුදල් (බැංකු) ශේෂය     | 778 |
| යාවජීව සාමාජික මුදල්   | 400 |
| කලින් ලද සාමාජික මුදල් | 48  |
| සමුච්චිත අරමුදල        | ?   |

මෙම සමීකිය යාවජීව සාමාජික මුදල හිමිකමේ කොටසක් ලෙස සලකනු ලබයි.

(ii) සාමාජික මුදල් සම්බන්ධ තොරතුරු.

- යාවත් පා සාමාජික මුදල්, ආරම්භක සාමාජිකයින් 10 දෙනෙකු 2021/1/1 දින රු. 500 000 කින් ආරම්භ කර වසර 10 ක් තුළ ආදායම ලෙස හඳුනාගැනීමට එකඟවී පවත්වාගෙන යනු ලබයි.
- අනෙකුත් සාමාජිකයින් 500 දෙනෙකු සිටින අතර එක් අයෙකුගේ වාර්ෂික සාමාජික මුදල රු. 6 000 කි.

2023/1/1 දිනට සාමාජික මුදල් හිඟ පිරිස 70 දෙනෙක් වූ අතර මෙදිනට කලින් සාමාජික මුදල් ගෙවූ පිරිස 80 දෙනෙකි.

2023/7/1 දින අලුතින් සාමාජිකයින් 50 දෙනෙකු බැඳුණු අතර ඔවුන් වසරක සාමාජික මුදල් හා ඇතුළත්වීමේ ගාස්තු ලෙස එක් අයෙකු රු. 1 000 බැගින් ලබා දී ඇත. ඇතුළත්වීමේ ගාස්තු ඒවා ලද වසරේ ආදායම ලෙස හඳුනා ගැනීමට සමිතියේ ප්‍රතිපත්තියයි.

2023/12/31 දිනට නව සාමාජිකයින් හැර කලින් සාමාජික මුදල් 2024 වසරට ගෙවා ඇති පිරිස 40 දෙනෙකි. මෙදිනට සාමාජික මුදල් හිඟ පිරිස 60 දෙනෙකි.

(iii) "එක්සත්" සංගමයේ වාර්ෂික සංවත්සරය 2023/12/28 දින පවත්වන ලදී. එයට අදාළ ගනුදෙනු පහතින් දක්වේ.

- සමරු කලාපය සඳහා ආදායම් හා වියදම්.

ආදායම් :- වර්ෂ පිටුවකට රු. 2 500 බැගින් පිටු 50 යි, හිඟ මුදල් පිටු 10 කට.

කළු සුදු පිටුවකට රු. 1 000 බැගින් පිටු 40 යි, හිඟ මුදල් පිටු 8 කට.

වියදම් :- සමරු කලාපයේ මුලු මුද්‍රණ වියදම රු. 50 000 යි. මෙයින් ගෙවා ඇත්තේ රු. 40 000 ක් පමණි.

- භෝජන සංග්‍රහය,

ආදායම් :- අයකල ගාස්තු එක් අයෙකුගෙන් රු. 500 බැගින් සියලුම සාමාජිකයින් ගෙන් යාවත් පා ඇතුළුව (යාවත් පා සාමාජිකයින් 10 දෙනෙකි.)

වියදම් :- සංග්‍රහ වියදම් රු. 210 000 කි. මින් රු. 10 000 උපවිතව ඇත.

(iv) 2023/7/1 දින රු. 300 000 ක පරිඝනකයක් සංගමයට පරිත්‍යාග ලෙස ලද අතර එය වසර 3 ක් තුළ ආදායම ලෙස හඳුනාගැනීමටත්, එම කාල සීමාව තුළම පරිගණක ක්‍ෂය කිරීමටත් තීරණය විය.

(v) ගම්බද පාසැලකට රු. 100 000 ක ක්‍රීඩා භාණ්ඩ මිලට ගැනීමට මුදල් පරිත්‍යාගයක් කරන ලද අතර එම පරිත්‍යාගය සිදුකල දින, පාපන්දු පුහුණු කඳවුරක් පවත්වන ලදී. ඒ සඳහා අනුග්‍රාහක සමාගමකින් රු. 50 000 ක් ලද අතර අනෙකුත් වියදම් රු. 45 000 කි.

අවශ්‍ය වන්නේ,

2023/12/31 දිනෙන් අවසන් වසර සඳහා,

- (1) සාමාජික මුදල් ගිණුම හා යාවත් පා සාමාජික මුදල් ගිණුම. (ල. 10)
- (2) මුදල් ගිණුම. (ල. 11)
- (3) වාර්ෂික සංවත්සරයේ අතිරික්තය හෝ උග්‍රාණතාවය. (ල. 05)
- (4) ආදායම් ප්‍රකාශනය. (ල. 10)
- (5) 2023/12/31 න් අවසන් වසරේ සමුච්චිත අරමුදල් ගිණුම. (ල. 04)

05. අනුක්‍රමික වසර කීපයක සිට සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක නිරත වුවත් නිසි පරිදි ගිණුම් වාර්තා තබාගෙන නැත.

පහතින් දැක්වෙන්නේ 2024/3/31 න් අවසන් වසරට අදාළ හඳුනාගත් තොරතුරු වේ.

- 1) 2024/3/31 න් අවසන් වසරට අදාළ බැංකු ගිණුම් සාරාංශය.

| විස්තරය                | හර      | බැර     | ශේෂය (රු.)  |
|------------------------|---------|---------|-------------|
| 2023/4/1 ඉ/ගෙ/ශේෂය     |         |         | (20 000)    |
| වසරේ මුලු තැන්පත්      |         | 470 500 | 450 500     |
| ණය හිමියන්ට ගෙවීම්     | 354 000 |         | 96 500      |
| වේතන ගෙවීම්            | 25 000  |         | 71 500      |
| කුලී ගෙවීම්            | 12 000  |         | 59 500      |
| විදුලිය ගෙවීම්         | 3 500   |         | 56 000      |
| මුද්‍රණ වියදම් ගෙවීම්  | 2 550   |         | 53 450      |
| ප්‍රචාරණ වියදම් ගෙවීම් | 4 550   |         | 48 900      |
| ගැනිලි                 | 30 000  |         | 18 900      |
|                        |         |         | (2024/3/31) |

- 2) ව්‍යාපාරයේ වත්කම් හා වගකීම් සමහරක් පහත දැක්වේ.

|                        | 2023/4/1 | 2024/3/3 |
|------------------------|----------|----------|
|                        | (රු.)    | (රු.)    |
| වෙළඳ ණය හිමියෝ         | 24 000   | 35 000   |
| උපවිත කුලී             | 1 500    | 1 000    |
| උපවිත විදුලිය          | 200      | 150      |
| ඉදිරියට ගෙවූ ප්‍රචාරණය | -        | 2 500    |
| තොගය                   | ?        | 35 000   |

- 3) 2024/3/31 දිනට තොගය පැවතිය ද, 2023/4/1 දිනට තිබූ තොගය පිළිබඳ තොරතුරක් සොයාගත නොහැක.
- 4) ව්‍යාපාරය සියලු විකුණුම් හා ගැනුම් ණයට සිදුකරන අතර විකුණුම් මත දළලාභ අනුපාතය 25% ක් ලෙස රඳවාගෙන ඇත.
- 5) අනුක්‍රමික විසින් සියලු ණයට විකුණුම් ඉන්වොයිසි, ගොනු කරන අතර මුදල් ලද දිනය ඉන්වොයිසියේ සටහන් කරයි. ඒ පිළිබඳ තොරතුරු පහතින් දැක්වේ.

2023/4/1 දිනට ලැබිය යුතු ඉන්වොයිසි රු. 22 500 කි.

වසර තුළ අයකර ගත නොහැකි ලෙස කපාහළ ඉන්වොයිසිය. රු. 4 250 කි.

2024/3/31 දිනට අය කර ගත යුතු ඉන්වොයිසිය රු. 47 750 කි.

ණය ගැතියන් ගෙන් ලැබෙන සියලුම මුදල්, බැංකු ගතකරන අතර සියලු ගෙවීම් බැංකු ජංගම ගිණුම මගින් සිදුකරයි.

අවශ්‍ය වන්නේ,

- (1) 2024/3/31 න් අවසන් වසර සඳහා ආදායම් ප්‍රකාශනය. (ල. 26)
- (2) 2023/4/1 දිනට ප්‍රාග්ධනය. (ල. 04)
- (3) 2024/3/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. (ල. 10)

06. “දකුම්කලු” දූව නිෂ්පාදන කර්මාන්ත ශාලාව 2024/1/1 දින ආරම්භ කරන ලදී. පළමු මෙහෙයුම් මාස 03 ක තොරතුරු පහතින් දැක්වේ. “දකුම්කලු” සමාගම එකම වර්ගයක දූව අල්මාරි නිපදවා අලෙවි කරනු ලබයි. 2024/3/31 දිනෙන් අවසන් මාස 03 ට අදාළ තොරතුරු,

- i. දූව මිලට ගැනුම් රු. 900 000 ක් මින් ගෙවා ඇත්තේ රු. 800 000 ක් පමණි. රු. 100 000 ක ගෙන ඒමේ කුලියෙන් ගෙවා ඇති අතර රු. 50 000 ක් උපවිතව ඇත. ගෙන එන ලද දූව වලින් රු. 250 000 ක තොගයක් 2024/3/31 දිනට පැවතිනි.
- ii. වසර තුළ අල්මාරි 50 ක වැඩ අවසන් කර ඇති අතර වඩුකාර්මිකට හා අත්දැව්කරුවන්ට සෘජු ශ්‍රමය ලෙස එක් අල්මාරියකට රු. 4 000 ක් බැගින් ගෙවා ඇත. නොනිම් අල්මාරි සඳහා සෘජු ශ්‍රමය දරා නැත. නිපදවූ අල්මාරි වලින් 45 ක් මාස 03 තුළ නිෂ්පාදන පිරිවැයට 30% ක ලාභයක් එකතුකර අලෙවිකර ඇත.
- iii. මාස 03 තුළ දරන ලද වියදම් පිළිබඳ විස්තර.

|                                                          | රුපියල් |                                            |
|----------------------------------------------------------|---------|--------------------------------------------|
| යන්ත්‍ර ක්‍ෂය                                            | 100 000 |                                            |
| බෙදා හැරීමේ රථ ක්‍ෂය                                     | 80 000  |                                            |
| භාවිතාකළ වක්‍ර ද්‍රව්‍ය                                  | 400 000 |                                            |
| සුපරික්‍ෂක වැටුප                                         | 250 000 | (මින් රු. 50 000 ක් උපවිත වේ.)             |
| ඉන්ධන                                                    | 30 000  | (මින් රු. 10 000 ක ඉන්ධන ගෙන ඉතිරි වී ඇත.) |
| කම්හල් කළමනාකරණ වැටුප                                    | 150 000 |                                            |
| විදුලිය වියදම්                                           | 180 000 |                                            |
| පරිපාලන අංශයේ වැටුප්                                     | 50 000  |                                            |
| අලෙවි අංශයේ වැටුප්                                       | 30 000  |                                            |
| මාස 03 ට අදාළ ණය පොළී                                    | 20 000  | (ගෙවා නැත)                                 |
| අලෙවි අංශයේ ගොඩනැගිලි කුලී (වසරක් සඳහා ගෙවූ) 240 000 කි. |         |                                            |

iv. නොනිම් තොග වටිනාකම රු. 100 000 කි. (නිෂ්පාදන පිරිවැයට)

අවශ්‍ය වන්නේ,

- (1) 2024/3/31 න් අවසන් මාස 03 සඳහා නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය පිළියෙල කර නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම.
- (2) එක් අල්මාරියක නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම.
- (3) එක් අල්මාරියක විකුණුම් මිල ගණනය කිරීම.
- (4) 2024/3/31 දිනට ඉතිරි නිම් අල්මාරි වල පිරිවැය සෙවීම.
- (5) 2024/3/31 න් අවසන් මාස 03 සඳහා ආදායම් ප්‍රකාශනය පිළියෙල කිරීම.